


17

කුලක



මෙම පාඨම අධ්‍යයනය කිරීමෙන් ඔබට,

- ↳ කුලක 3ක් සම්බන්ධ වූ විට වෙන් රුප සටහන් ඇදීමට,
- ↳ කුලක 3ක් සම්බන්ධ වෙන් රුප සටහන්වල ප්‍රදේශ හඳුනා ගැනීමට,
- ↳ කුලක 3ක් සම්බන්ධ ගැටුළු විසඳීමට වෙන් රුප හා විත කිරීමට
හැකියාව ලැබේ.



ප්‍රතිච්ඡල අභ්‍යාසය


1. පහත සඳහන් එක් එක් සම්බන්ධ මගින් කුලකයක් නිරුපණය වන සමූහ තෝරා ලියන්න.
 - (i) බෝද්ධ කොඩියේ පාට
 - (ii) ගණීන සංඛ්‍යා
 - (iii) ලස්සන මල්
 - (iv) රෝස පාට මල්
 - (v) ගණීතයට දක්ෂ සිසුන්
 - (vi) අවසන්වාර විභාගයේ දී ගණීතයට ලකුණු 50ට වැඩියෙන් ලබා ගත් සිසුන්
 - (vii) උස ගස්
2. පහත දැක්වෙන එක් එක් කුලකය වෙනත් කුලක අංකන ක්‍රමයකින් ලියන්න.
 - (i) $A = \{0 \text{ත් } 10 \text{ත් අතර ගණීන සංඛ්‍යා}\}$
 - (ii) $B = \{x ; x \text{ ඔත්තේ සංඛ්‍යාවකි. } 20 < x < 30\}$
 - (iii) $c \rightarrow \begin{array}{c} a & e \\ i & \\ o & u \end{array}$
 - (iv) $D = \{\text{දේශන්නේ පාට}\}$
 - (v) $E = \{x ; x \text{ ප්‍රථමක සංඛ්‍යාවකි. } 0 < x < 20\}$
 - (vi) $F = \{'POLONNARUWA' යන වචනයේ අකුරු\}$
3. පහත දී ඇති කුලක වෙන් රුප සටහනක දක්වන්න.
 - (i) $\varepsilon = \{1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11\}$
 - (ii) $A = \{1, 3, 5, 7, 9\}$
 - (iii) $B = \{2, 3, 5, 7, 11\}$





4. දී ඇති වෙන් රුපය අසුරින් පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

- (i) P කුලකය ලියා දක්වන්න.
- (ii) $(P \cap Q)$ කුලකය ලියා දක්වන්න.
- (iii) $(P \cup Q)'$ කුලකය ලියා දක්වන්න.
- (iv) $n(P \cap Q)$ සොයන්න.
- (v) $P \cap Q'$ කුලකය ලියා දක්වන්න.
- (vi) $n(P \cap Q)'$ සොයන්න.










5. බස් රථයක පැමිණී මගින් 40 දෙනෙකු පිළිබඳ කරන ලද සම්කරණයක දී ලැබුණ තොරතුරු පහත දැක්වේ.

මගින් 25 දෙනෙකු ලග කුඩ තිබූ අතර, මගින් 18 දෙනෙකු කාන්තාවන් වේ. කුඩ නැති පිරිමි සංඛ්‍යාව 10 වේ.

- (i) ඉහත තොරතුරු වෙන් රුප සටහනක දක්වන්න.
- (ii) මෙම බස් රථයේ පැමිණී
 - (a) පිරිමි සංඛ්‍යාව කිය ද?
 - (b) කාන්තාවන් සංඛ්‍යාව කිය ද?
- (iii) කුඩ තිබූ පිරිමි සංඛ්‍යාව කිය ද?

17. 1 කුලක තක් අනුලත් අවස්ථාවල වෙන් රුප සටහන්


දැන් අඩි කුලක තුනක් සම්බන්ධ තොරතුරු පිළිබඳ අධ්‍යයනය කරමු. කුලක තුනක් වෙන් රුපයක දැක්විය හැකි ආකාරය කිහිපයක් පහත දැක්වේ. (i) රුපය මගින් නිරුපණය වන්නේ කුලක තුන පිහිටිමේ වඩාත් සාධාරණ ආකාරයයි.





17.2 කුලක ව්‍යුත් නිර්ජීතා වෙන් රෘපයක ලකුණු කර ඇති ප්‍රදේශ වචනයෙන් විස්තර කිරීම

බස් රියක සිටි මගින් අතර විවිධ භාෂා කථා කරන මගින් පිළිබඳ ව ලබා ගත් තොරතුරු ඇතුළත් වෙන් රුප සටහනක් මෙසේ ය.



$$\varepsilon = \{\text{බස් රියක මගින්}\}$$

$$S = \{\text{බස් රියේ සිංහල කථා කරන මගින්}\}$$

$$E = \{\text{බස් රියේ ඉංග්‍රීසි කථා කරන මගින්}\}$$

$$T = \{\text{බස් රියේ දෙමළ කථා කරන මගින්}\}$$

එහි a, b, c, d, e, f, g, h මගින් ප්‍රදේශ නම් කර ඇතැයි සිතම්.

ඉහත කුලකයේ ඉංග්‍රීසි සිම්පල් අකුරුවලින් නම් කළ ප්‍රදේශ වචනයෙන් විස්තර කරමු.












ප්‍රදේශය	විස්තරය
a	සිංහල පමණක් කථා කරන මගින්
b	සිංහල හා ඉංග්‍රීසි පමණක් කථා කරන මගින්
c	ඉංග්‍රීසි පමණක් කථා කරන මගින්
d	සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා 3ම කථා කරන මගින්
b, d	සිංහල හා ඉංග්‍රීසි කථා කරන අය
d, f	ඉංග්‍රීසි හා දෙමළ කථා කරන අය
e, d	සිංහල හා දෙමළ කථා කරන අය
h	ඉහත භාෂා 3න් එකක්වත් කථා නොකරන අය
a, c, g	ඉහත එක් භාෂාවක් පමණක් කථා කරන අය
b, e, f	භාෂා 2ක් පමණක් කථා කරන අය
b, e, f, d	ඉහත භාෂාවලින් යටත් පිරිසෙන් 2ක් වත් කථා කරන අය
a, b, c, d, e, f, g	ඉහත එක් භාෂාවක් හෝ කථා කරන අය





17. 3 කුලක 3ක් නිරැඹිත වෙන් රූපයක ප්‍රදේශ කුලක අංකනයෙන් දැක්වීම

A, B, C කුලක සලකමු.



$B \subset A$ සහ $C \subset A$ එවා $(B \cup C)' \cap A$



17.4 කුලක විපය



A හා B කුලක දෙකක් නම් පහත දී ඇති නියමයන් සත්‍ය වේ.

- ★ $A \cup B = B \cup A$
 - ★ $A \cap B = B \cap A$
 - ★ $(A \cup B) \cup C = A \cup (B \cup C)$
 - ★ $(A \cap B) \cap C = A \cap (B \cap C)$
 - ★ $A \cup (B \cap C) = (A \cup B) \cap (A \cup C)$
 - ★ $A \cap (B \cup C) = (A \cap B) \cup (A \cap C)$
 - ★ $(A \cup B)' = A' \cap B'$
 - ★ $(A \cap B)' = A' \cup B'$
 - ★ $A \cup A' = \varepsilon$
 - ★ $A \cap A' = \emptyset$, മെൻി \emptyset യന്ന് അഹിഗുണം കൂലകയ വെ.

17.1 අභ්‍යාසය

1. වෙන් රුප සටහන් මගින්,
 (i) $A \cap B = B \cap A$ බව පෙන්වන්න.
 (ii) $A \cup B = B \cup A$ බව පෙන්වන්න.
 (iii) $(A \cup B) \cup C = A \cup (B \cup C)$ බව සත්‍යාපනය කරන්න.
 2. පහත සඳහන් ප්‍රකාශවලින් කවරක් සත්‍ය වේ ද අසත්‍ය වේ ද යන්න ලියා දක්වන්න.
 (i) $P \cup P' = \varepsilon$ (ii) $P \cap P' = \emptyset$ (iii) $A \subset A$ (iv) $\varepsilon \subset \emptyset$
 (v) $\varepsilon \cup A = A$ (vi) $\varepsilon \cup \emptyset = \varepsilon$ (vii) $n(\emptyset) = o$
 3. දී ඇති තොරතුරු අනුව පහත සඳහන් එක් එක් ජ්‍යෙෂ්ඨ අයන් අවයව ලියා දක්වන්න.

$$\varepsilon = \{1, 2, 3, 4, 5, 6, 7, 8, 9\}$$


$$P = \{2, 3, 5, 7\}$$

$$Q = \{1, 3, 5, 7, 9\}$$


$R = \{2, 3, 5, 6, 8\}$ බව දී ඇත.

- (i) $P \cup Q$ (ii) $P \cap Q$ (iii) $Q \cup R$ (iv) $P \cup Q \cup R$
 (v) $P \cap Q \cap R$ (vi) $(P \cup Q \cup R)'$ (vii) $(P \cup Q) \cap R$ (viii) $(P \cup Q)'$
 (ix) $(Q \cup R)'$ (x) $(P \cup Q)' \cap R$ (xi) $n(\varepsilon)$ (xii) $n(P \cap Q \cap R)$





4.



(a) දී ඇති වෙන් රුපය අසුරෙන් පහත එක් එක් ඒවාට අයත් අවයව ලියා දක්වන්න.

- | | | | |
|-----------------------|---------------------------|----------------------------|------------------------|
| (i) A | (ii) $(A \cap B)$ | (iii) $A \cup B$ | (iv) $A \cup B \cup C$ |
| (v) $A \cap B \cap C$ | (vi) $(B \cup C)' \cap A$ | (vii) $(A \cup B \cup C)'$ | |
- (b) (i) $n(B)$ සොයන්න. (ii) $n[(A \cup B) \cap C]$ සොයන්න.
- (iii) $n(A')$ සොයන්න.

5. A, B, C , කුලක තුනක් නම් පහත දැක්වෙන එක් එක් කුලකය නිරුපණය වන පෙදෙස වෙන වෙන ම වෙන් රුප සටහනක අඩුරු කර දක්වන්න.


- | | | |
|---------------------------|---------------------------|----------------------------|
| (i) $(B \cup C) \cap A$ | (ii) $(A \cup C)' \cap B$ | (iii) $(B \cup C) \cap A'$ |
| (iv) $A \cap (B \cap C)'$ | (v) $A' \cap B' \cap C'$ | |

17. 5 කළක විශිෂ්ට නිර්ජ්‍ය වන වෙන් රුප ආගිත ගැටළු

නිදුසුන 1


එක්තර දිස්ත්‍රික්කයක පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටි ශිෂ්‍ය හිමිවරු අතුරින් සිංහල, ඉංග්‍රීසි හා ගණිතය සමත් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත වෙන් රුපයේ දැක්වේ.

අදාළ තොරතුරු අනුව,




- සිංහල පමණක් සමත් සංඛ්‍යාව කිය ද? = 80
- ඉංග්‍රීසි සමත් සංඛ්‍යාව කිය ද? = 4 + 6 + 3 + 28 = 41
- ගණිතය අසමත් සංඛ්‍යාව කිය ද? = 80 + 4 + 28 + 5 = 117
- විෂයන් තුන ම සමත් සංඛ්‍යාව කිය ද? = 6
- විෂයන් තුන ම අසමත් සංඛ්‍යාව කිය ද? = 5
- එක් විෂයක් පමණක් සමත් සංඛ්‍යාව කිය ද? = 80 + 28 + 15 = 123
- සිංහල හා ඉංග්‍රීසි සමත් සංඛ්‍යාව කිය ද? = 6 + 4 = 10
- සිංහල හා ගණිතය පමණක් සමත් සංඛ්‍යාව කිය ද? = 11
- විෂයන් 2ක් පමණක් සමත් සංඛ්‍යාව කිය ද? = 11 + 4 + 3 = 18
- යටත් පිරිසෙන් විෂයන් 2ක් වත් සමත් සංඛ්‍යාව කිය ද? = 11 + 4 + 3 + 6 = 24





17.2 අභ්‍යාසය

1. මිගු පාසලක සිපුන් කණ්ඩායමක් පිළිබඳ ව කරන ලද සම්ක්ෂණයක දී ලැබුණු තොරතුරු උගත වෙන් රුප සටහනෙන් දැක්වේ.



ඉහත වෙන් රුප සටහනෙන් දැක්වෙන තොරතුරු ඇසුරින් උගත ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න.

- වම් අත ඩුරු ලමුන් ගණන කොපමණ ද?
 - පිහිනීමට නොහැකි ගැහැණු ලමයි ගණන කොපමණ ද?
 - පිහිනීමට හැකි පිරිමි ලමයි ගණන කිය ද?
 - වම් අත ඩුරු පිරිමි ලමයි ගණන කොපමණ ද?
 - මුළු පිරිමි ලමයින් ගණන කිය ද?
2. $n(E) = 160 \quad n(A) = 67 \quad n(B) = 35 \quad n(C) = 40 \quad n(A \cap B \cap C) = 10$ ද
 $n(A \cap B) = 15 \quad n(A \cap C) = 12 \quad n(B \cap C) = 12$ ද නම් වෙන් රුපයක් ඇසුරෙන්,
- (i) $n(A \cup B \cup C)$ (ii) $n\{(A \cup B) \cap C\}$ (iii) $n\{(A \cup B)' \cap C\}$ සොයන්න.

3. ස.තො.ස වෙළෙද සැලකින් එක් පාරිභෝගිකයකුට වරකට නිකුත් කරන්නේ කිරිපිටි, පරිජ්‍ය හා සීනි යන මේවායින් එක් පැකවිවුවක් බැඳීන් පමණි. එක් දිනක පිටි පැකටි 80ක් ද පරිජ්‍ය පැකටි 110ක් ද සීනි පැකටි 100ක් ද විකුණා ඇති බව දක්නට ලැබුණි. පරිජ්‍ය හා සීනි මිල දී ගත් අය 50ක් ද සීනි හා කිරිපිටි මිල දී ගත් අය 45ක් ද කිරිපිටි හා පරිජ්‍ය මිල දී ගත් අය 55ක් ද කිරිපිටි, පරිජ්‍ය හා සීනි මිල දී ගත් අය 30ක් ද වන බව සොයා ගන්නා ලදී. එදින ස.තො.ස වෙළුසැල වෙත පැමිණි සියලුම පාරිභෝගිකයින් ඉහත ද්‍රව්‍ය තුනෙන් එක් ද්‍රව්‍යයක්වත් මිල දී ගෙන ඇත.

$$A = \{\text{කිරි පිටි මිල දී ගත් අය\} \qquad B = \{\text{පරිජ්‍ය මිල දී ගත් අය\}$$

$$C = \{\text{සීනි මිල දී ගත් අය\} \quad \text{ද වේ නම්,}$$

- (i) $n(A)$ (ii) $n(B)$ (iii) $n(C)$ (iv) $n(B \cap C)$
 (v) $n(A \cap C)$ (vi) $n(A \cap B)$ (vii) $n(A \cap B \cap C)$ (viii) $n\{(A \cup B)' \cap C\}$
 සොයන්න.





4. ක්‍රිඩා සමාජයක සාමාජිකයන් 40ක් සිටිති. මෙහි ක්‍රිකට්, බේස්බෝල් හා වොලිබෝල් යන ක්‍රිඩා සඳහා පහසුකම් ඇත. සැම සාමාජිකයෙක් ම යටත් පිරිසේන් මින් එක් ක්‍රිඩාවකටත් යෙදෙයි. බේස්බෝල් ක්‍රිඩාවේ යෙදෙන මූල් ගණන 20කි. ක්‍රිකට් ක්‍රිඩාවේ යෙදෙන මූල් ගණන 26කි. සාමාජිකයන් 12 දෙනෙක් ක්‍රිඩා 3ට ම සහභාගි වෙති. වොලිබෝල් ක්‍රිඩා කරන අයගෙන් 17 දෙනෙක් ක්‍රිකට් ක්‍රිඩා කරති. ක්‍රිකට් පමණක් ක්‍රිඩා කරන අය 6 දෙනෙකි. බේස්බෝල් ක්‍රිඩා කරන අයගෙන් 13 දෙනෙක් වොලිබෝල් ක්‍රිඩා කරති. මේ දත්තයන් සුදුසු වෙන් රුපයක් මගින් දක්වන්න. එමගින්,
- (i) වොලිබෝල් ක්‍රිඩාවේ පමණක් යෙදෙන සංඛ්‍යාව කිය ද?
 - (ii) වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රිඩාවේ පමණක් යෙදෙන සංඛ්‍යාව කිය ද?
 - (iii) ඉහත එක් ක්‍රිඩාවකට පමණක් සහභාගි වන සංඛ්‍යාව කිය ද?
 - (iv) යටත් පිරිසේන් ක්‍රිඩා 2කට වත් සහභාගි වන අය කොපමණ ද?
5. පිරිවෙනක ගිජා හිමිවරු 60 නමක් අතරින් පුවත්පත් කියවීමට, නවකථා කියවීමට හෝ පරිගණක භාවිතයට කැමැති අය පිළිබඳ ව කරන ලද සම්ක්ෂණයක දී 12 දෙනෙක් පරිගණක භාවිතයට පමණක් කැමැති බව ද 15 දෙනෙක් පරිගණක භාවිතයට හා පුවත්පත් කියවීමට කැමැති බව ද සොයා ගන්නා ලදී. පුවත්පත් කියවීමට හා නවකථා කියවීමට කැමැති 9 දෙනෙක් වූ අතර මවුන්ගේ 4 දෙනෙක් පරිගණක භාවිතයට අකමැති ය. 31 දෙනෙක් පුවත්පත් කියවීමට ද, 25 දෙනෙක් නවකථා කියවීමට ද කැමැති ය. 7 දෙනෙක් නවකථා කියවීමට පමණක් ප්‍රිය කරයි. මේ සඳහා වෙන් රුපයක් අදින්න.
- (i) පුවත්පත් පමණක් කියවන අය කි දෙනා ද?
 - (ii) පරිගණක භාවිතයට හා නවකථා කියවීමට පමණක් කැමති ගණන කිය ද?
 - (iii) පුවත්පත් හා පරිගණක භාවිතයට පමණක් කැමති ගණන කිය ද?
 - (iv) ඉහත එක් වර්ගයකට පමණක් කැමති ගණන කිය ද?
 - (v) ඉහත එක් වර්ගයකටත් අකමැති හිමිවරු ගණන කිය ද?
6. සංචාරක බස් රථයක සිටි 50 දෙනෙකු අතරින් ප්‍රංශ, ජර්මන් හා ඉංග්‍රීසි කථා කරන අය පිළිබඳ ව කරන ලද පරික්ෂණයක දී පහත තොරතුරු ලැබුණි. ප්‍රංශ හාජාව කථා කරන 22 කි. 21 දෙනෙක් ජර්මන් හාජාව කථා කළහ. ප්‍රංශ හා ජර්මන් හාජා කථා කළ සංඛ්‍යාව 10ක් වන අතර ජර්මන් හා ඉංග්‍රීසි හාජාව කථා කළ සංඛ්‍යාව 9කි. 6 දෙනෙකු මෙම හාජා තුන ම කථා කළ අතර එමෙන් දෙගුණයක් හාජා 2ක් පමණක් කථා කළහ. මෙම හාජා එකක්වත් කථා නොකළ සංඛ්‍යාව 8කි. මෙම තොරතුරු වෙන් රුපයක දක්වන්න. එමගින්,
- (i) ප්‍රංශ හා ඉංග්‍රීසි හාජා කථා කරන සංඛ්‍යාව කොපමණ ද?
 - (ii) ජර්මන් හාජාව පමණක් කථා කරන සංඛ්‍යාව කොපමණ ද?
 - (iii) ඉංග්‍රීසි හාජාව කථා කරන අය කිදෙනා ද?
 - (iv) ඉංග්‍රීසි හාජාව කථා නොකරන සංඛ්‍යාව කිය ද?
 - (v) යටත් පිරිසේන් හාජා 2ක් වත් කථා කරන සංඛ්‍යාව කිය ද?





7. අධ්‍යාපන පුද්ගලනයක් නැරඹීමට පැයක් තුළ පැමිණි පුද්ගලයන්ගෙන් ගණිත කුටිය නැරඹීමට 48 දෙනෙක් ද විද්‍යා කුටිය නැරඹීමට 12 දෙනෙක් ද තාක්ෂණ කුටිය නැරඹීමට 20 දෙනෙක් ද පැමිණියහ. විද්‍යා කුටිය නැරඹූ සියලු දෙනාම ගණිත කුටිය නැරඹූහ. ගණිත කුටිය නරඩා තාක්ෂණ කුටිය පමණක් නැරඹූ පිරිස 11කි. විද්‍යා තාක්ෂණ හා ගණිත යන කුටි 3ම නැරඹූ පිරිස 4කි. පැමිණි පුද්ගලයන්ගෙන් 7 දෙනෙකු ඉහත එක් කුටියක්වත් නරඩා තිබුනේ නැත.

- (i) තාක්ෂණ කුටිය පමණක් නැරඹූ පිරිස කිය ද?
- (ii) විද්‍යා හා ගණිත කුටි පමණක් නැරඹූ පිරිස කිය ද?
- (iii) ගණිත හා තාක්ෂණ කුටි පමණක් නැරඹූ පිරිස දැක්වෙන පෙදෙසේ වෙන් රුපයේ අලුරු කර දක්වන්න.
- (iv) එම පැය තුළ පුද්ගලනය නැරඹීමට පැමිණි පුද්ගලයින් ගණන කිය ද?

